

[www.lakruhunu.com](http://www.lakruhunu.com)

ඉ. ඩු. ව. 2555 උදුවප් මස කළාපය, රා. ව. 2011 ක් වූ දෙසැම්බර් 10 වන

දින

වලේගම ග්‍රී සුජා ගාහ්ති දේවා සංසදයේ හිරිමාත්‍ර ගරු යාවපිටි සහාය්ති

රී. ඩිඩ්ලිච්. ඩී. කළුජාණ වසභ්ති මහතා විසිනි.

නොවා තැක්ස තැග්වනා ඇත්තෙනා සම්මාන සම්බුද්ධියා !!!

## නාට්‍ය දානමක තිබියදී අනාථ නොවෙමු.

(අඩුගැනීම් නිකාය තැම නාටකරණ සුත්‍රය අනුරූප)

බම්කාම් පිහ්වතුනි,

අද ක්‍රි.ව. 2011 ක් වූ දෙසැම්බර් මස 10 දිනට යෙදනු උදුවප් පුරු පෝදු දිනය යි. ගොනම ශ්‍රී සම්බුද්ධ ගාසනයේ හිකුත්ත් ගාසනය ආරම්භ වීම, සංස්ම්ත්තා මහරජත් උත්තමියන් වහන්සේ ඇතුළු 11 නමක් විසින් ශ්‍රී මහා බෝධි දෑක්ෂිණා ගාබාව ශ්‍රී ලංකාවට වැඩිම කිරීම පිළිබඳව සිහි පත්කරන දිනය යි.

අද මෙම දානම පන්වුඩිය සඳහා මාතාකාව වශයෙන් අංගුතිතර නිකායේ 'පධිම නාටකරණ සුත්‍රය' පිහිටිකර ගෙනිමි. "නාට්" යනු පිහිට පිළිසරණ යන අවෝය යි. අනාථ යනු පිහිට නැහැ පිළිසරණක් නැහැ කියන අවෝය යි. ලේඛක නාට්‍යන් වහන්සේ ලේඛක සත්වයාට පිළිසරණ විමට අදුළ ධම් පයන්ීයක් දේශනා කරනව). ඒ "නාට කරන සුත්‍රය" යි මෙම ධම් පයන්ීය තේරම් ගත් පුද්ගලිකාට පිහිටක්, පිළිසරණක්, සැපයක්, ඇතිවන බව දේශනා කරනව.

සනාථා හිකුබවේ විහාර්, (මහනෙළි සනාථ වී වාසය කරවි) මා අනාථා දුන් නිකුබවේ අනාථා විහාර් (අනාථ නොවෙම්, අනාථ වන්නා

දුකු සේ වාසය කරනි). දැස ඉමෙ හිඨඛලේ නාට්කරණ ධමමා (මහණුනි, නාට්කරණ ධම් දහයක් තියෙනවා.) යනුවෙන් නාට්කරණ ධම් දහයක් දේශනු කරනවා). මේ කරනු දහය තෝරැම් ගෙන ඒ ධම් දහය සිතේ හොඳීන් දුරාගත් ඒ අනුව තම පිචින හැකිරීම හඳු ගත්තොත් මේ පිචිනය පමණක් හෙවි නිවන් දකින තුරු අනාථ වෙන්නේ නැහැ. පිහිට පිළිසරණ තියෙනවා. මේ බුදුරජානුන් වහන්සේ අපේ පිචින රක්ෂණය කිරීමට දේශනා කරන ලද ආචරණ දහය යි.

## 01. සීලවා හොති (ලජ්ජා භය සහිත මනා හික්මීම)

සිල්වත් විම පළමු නාට්කරණ ධම්ය යි. විශේෂයෙන් බුදු රජානුන් වහන්සේ හිසැපුන් වහන්සේලාට පළමුවෙන් අමතන නිසා මහණුනි, (හිඨඛලේ) යනුවෙන් ඇමෙනුවාට ලොව වෙසෙන සියල්ලන් සීලයෙන් හෙවත් හික්මීමෙන් පරිභානියට පත් වන්නේ නම් එයින් අත්වන දුකට ගිනි පැවැදි හේදයක් නැතිව පත්වන බව අප විසින් තෝරැම් ගත යුතු ය. උන්වහන්සේ හිසැපුන් වහන්සේ අමතා මේ සූතුයේ ද ("පාති මොක්ඩ සංවර සංවුතො විහාරති") මූලිකව පිහිටවන සිලය යි. ආදී බුජ්වරිය ශිලය කියලන් කියනවා. බුජ්මවරිය කියන්නේ නිවනට යි. නිවනට මූල්වෙන සිලය නිසා එහෙම කියනවා. එහෙම ආරම්භ කරන ශිලය පද වශයෙන් 227 ක් ද, සංවර වශයෙන් නවදහස් එක්සිය අසුකේට් පහස් උක්ෂ නිස්හත් දහසක් ලෙසට ආයසී සීල ස්කන්ධයකින් යුත්ත ව පැවැදි සිලය අනු දැන වදාරා ඇති. ගිනි පිචින ගත කරන්නාවූ අපට ද අනුමත ශික්ෂා පද ලෙසට පාව ශිලයෙන් ආරම්භවෙනවා. මේවා කැඩිනොත් ඔහු දුස්සිලයෙක් බවට පත්වී අනාථ වෙනව සිලයෙන් අනාථ වූ විව දුකට පත් වෙනවා, කොහොමද? මෙලෙවත් දක් විද "කායසස හොඳු පරමමරණා අපායෝ දුගැනීම් වනිපාත්‍ය නිරයෝ උපපර්පනාති...." (අකුසල හේතුවෙන් සත්වයෝ මරණින් මතු දුගනී හිරයේ උපදී)

එබැවින් සිල් පද විකක් හෝ කැඩි නම් දුස්සිල වේ ඒ හේතුව දුගනීයේ දුකට හේතුවේ නම් පවට භය ලජ්ජාව තිබිය යුතු ය. සිල්වත් වී විම ශික්ෂා පද යන්නි හික්මේ ද "අයමඡ ධමමා නාට් කරනු.." මේ අනාථ හොවන නාට්වන පළමු දහම යි.

## 02. බහුසංස්කීතා හොති (බුද්ධ වවනය තම ගක්ති පමණින් හොඳ නැවි දැන ඉගෙනීම.)

ධීමිය යනු යුතුකම යි. යුතුකම යනු දීමිය යි. කළ යුත්තයි. බොද්ධයේ බොද්ධ නාමය උප්පැන්ත සහතිකයට සීමා කර ගත් පිරිසක් නොවේ. බොද්ධ “කමල” තිබිය යුතු ය. එෂ සඳහා තවාගත දීමිය තම තම නැතු පමණින් දැනගත යුතු ය. විපමණාට ඔහු බොද්ධයෙකි. සද්ධමිය මුල, මදු අග යහපත් ය. සූත්දරය . විකින් විකට ගැපපේ. අව් සහිත යි. මේ සූත්‍රයේ දැක්වෙනවා “සූත්‍ර” (බොහෝ) අහන්න ඕනෑ “ධත්‍ර” (දිරුගත යුතුයි) “වච්ච පරවිත්‍ර” (වචනයෙන් පුරුදු කළ යුතුයි) “මනසානුපෙක්ඩිත්‍ර” (මනසින් තේරුම් ගත යුතු ය.) “දිවියා සූපපරිවිදධ්‍ර” (දැකීමකින් දැකීනයට අනුව තේරුම් ගන්නවා.) විසේ දීමිය දැනගත් තහනැත්තා අනාථ නොවේ. දුක් නොවැදි සැප විදි. මේ අනාථ නොවන නාථ වන දෙවෙනි හේතුව යි.

### 03. කලුනානා මිතෙතා නොති (හොරබොරු නැති නොදු අවංක මිතුයන් ආගුය කිරීම.)

කලුනානා මිතුයන් ඇතිබව කලුනානා යහත්වන් ආගුය කිරීම කලුනානා මිතුයන් භා ණඟුරු ට වී සිටීම මේ සූත්‍රයේ අගය කරනවා. බුදු සංසාධින් කලුනානා මිතු නාමයෙන් හඳුන්වන්නේ සසර බිය දැක සතර අපා දුක තමනුත් දැන විනි අයයත් සසර බියත් අන්තරාව ද කිය දෙමින් මෙතුයෙන් සමාජයට නිතානු කම්පා ඇති පුද්ගලයාට ය. කරණිය මෙතත සූත්‍රයේ “ඁාන්ත පද” වූ නිවනට යොමුවූ තහනැත්තාට මෙතුය උගේන්වන්නේ කලුනානා මිතුයෙකු විමට යි. ඔහු ද විතෙරවී අනුන්ද විතර කරවන මිතුයෙක් විමට යි. දීමිය ඉගෙනගත් පමණාට කලුනානා මිතුයෙකු නොවේ. සූත්‍රයට අනුව කලුනානා දීමි ඇති කරගත යුතු ය. විවිධ තමන් සහ අන්තරාද අනාථ නොවේ. දුකට පත් නොවේ. මේ අනාථ නොවන තෙවෙනි හේතුව යි.

### 04. සූවවො නොති (අවවාද ගොරවයෙන් පිළිගැනීම.)

සූවවායා නම්, ඔහුට යම් දෙයක් කිය දෙන්න පහසුනම් අඩුපාඩුවක් දැක්කවිට විය කියා දීමට පහසු නම් වික්වරක් කි පමණින් ඉතා නොදි කියා සාදර ගොරවයෙන් පිළිගනී නම් විසේ වූ කිකරු පුද්ගලයා ය. දුවිවවායා නම්, විනි අනිත් පැත්ත යි. විවැන්නේ කොතොක් කිවත් නොඅසති. අවවාද දෙන්නාට වෙහෙස දෙති. සූවවයේ කළ් ඇතිවම “මාගේ අඩුපාඩුවක් ඇත්තම් මට කිය දෙන්න !”

යනුවෙන් ඉල්ලීම ද කරති. හොඳම නිදසුන ගොනම බුද්ධ ගාසනයේ ප්‍රයුෂාවෙන් අග තැන්පත් සඡරයුත් මහරභතන් වහන්සේ අගු ග්‍රාවකයන් වහන්සේ වුව ද දිනක් සත් හැවිරදි සාමණෝර නිමනමක් සිවුරු කොණු බිම ගැවෙන බව පෙන්වා දුන් වට එම පෙන්වාදීම අඟය කිරීම යි. මේ සූත්‍රයේ දැක්වෙනුයේ “පද්ධතිඛාණි අනුසාසනිං” ගොරවයෙන් යුතුව නිහතමානිව අනුසාසනය ගතයුතු බව යි. එසේ වූ පුද්ගලයා දියුණුවට පවත්වන හෙයින් අනාර් නොවේ. මෙය සතරවෙනි නාර් වීමේ හේතුව යි.

#### 05. උච්චාච්චානි කිඩිකරණීයානි තත්ත්ව දැකෙබා හොති” (විකට වාසය කරන්නන්ගේ කටයුතු වලට උපකාර වීමේ දැක්ෂතාවය)

සඩුහ්මවාරන් යනුවෙන් ගාසනික වශයෙන් යෙදෙනුයේ විකට වාසය කරන හික්ෂාන් වහන්සේ ලැබයි. පැවිදි පිළිතයේ ද ඔවුනොවුන්ට අනුග්‍රහයෙන් උපකාරව පිළිත් වය යුතුය. සිවුරු පිළියෙළ කිරීම, කුටිය සකස් කිරීම, වත් පිළිවෙන් කිරීම මෙන්ම සංස කම්, උපෝස්ථා කම්, උපසම්ප්‍රා කම් වැනි මහා කටයුතු ද තියෙනව. එවාට මදින්ත්වී උච්චාච්චාවෙන් දැක්ෂව පැවරෙන කායන් කරනව. විසේ කිරීම හික්ෂා පිළිතයට මහෝපකාර වෙනව. ගිහි පිළිතවලට ද තමන් සමඟ වාසය කරන ගාහවාසීන් අසැල් වාසීන් අතර කුද මහන් කටයුතු ඇතිවෙනවා. අපේ පැරණි සිංහල බොද්ධ සමාජයේ මේ “කරණා” ධම්ය ඉතා හොඳින් තිබුණු බවට අදන් පැරණි වැඩිහිටියේ සාක්ෂ දරණව. “අත්තං තුමය” රීට හොඳම නිදසුන ය. ගොවිතැනට, වහල සෙවිල්ලීමට, ලෙඩිට, දුකට, මළ ගෙදරට, පිදු ඉසශැනීමට, ගොම මැටි ගැමට, ගේ සේදීමට, දානමානාදී පිංකමට, මගුලට තුලාවට විකතුවනා. අද ඒ මනුස්සකම තුරන් වීම හිසා අනාර් වී ඇති. විදා ඒ හැම කටයුත්තකම යෙදනේ “තතු පායාය වීමංසාය සමනනාගතා” සිහි තුවණින්, විමසීමෙන්, ප්‍රාප්‍රරූද්දෙන්, දැක්ෂව ධම්භුකුලට යි. විවිට දුකින් තොරව අනාර් නොවී නාර් වය හැකි ය. මේ පස්වෙනි නාර් හේතුව යි.

#### 06. ධමමකාමො හොති (ධම්යට කැමති වීම සහ අනුත් ද ධම්යට යොමු කිරීම.)

“ධමම කාමො” (ධම්යට කැමතියි) “පියස මුද හාරේ” (අනුත්ට ධම්ය කියලා දෙන්න කැමතියි.) මේ කරණ ධම්ය ගාසන පැවතන්ම

සඳහා විශේෂයෙන් පැවිදු උතුමන්ට දේශනා කරන ලද්දක්. තබාගතයන් වහන්සේ ධර්මානව වැඩ සිටිද්ද දේවදත්තයන් වහන්සේ සංස්කේද කොට විනය වරද්දා පත්සියක් හිසුන් වහන්සේලා රැගෙන ගොස් නොමග යවද්ද සැරියුත් මූගලන් දෙදෙනා වහන්සේ විසින් උපතුම ශේලිව ඉවසීමෙන් ඒ පත්සියක් දෙනා වහන්සේ අනාථ වීමට නොදී ධමිය කියා දී නාටකාල ආකාරය පාතක පොතේ “විරෝධන පාතකයෙන්” තේරේම් ගත හැකි යි. අගස්වී වූ උතුවහන්සේලා ධමියට කැමතියි. අනුත්ව කියාදෙන්නත් කැමති යි. මෙත්‍රියෙන්ද යුත්ත යි. කොහොස් ධමිය කියා දෙනවට පිළිවෙශකට. හේතු සහිතව අනුත්ව අනුකම්පාවන්, කිරීති ප්‍රසංග හෝ ආම්ප ව්‍යාප බැහැන හැරීමෙන් නොරව, තමන් මතු වී අනුත් හෙළා දැකිම්න් නොවන ලෙසට දෙසිය යුතු බව කරණු පහකින් යුතුව වදාරා ඇතා. එවට ධමියට සහ විනයට භානියක් ද නොවේ. ගිහි පිවිත ගතකරන ගිහිය ද තම බාල පරපුර දහමට යොමුකළ යුතු ය. කුසයේදී පටන් තමන් දරුවාට ද සිල් අධිජ්ධාන කරගත යුතු ය. පස්පවින් වළකා කියාදීම කළ යුතු ය. සඳ්ධමියෙන් තමන් ද සැපවත් වේ. අනාථ නොවේ. මේ හයවෙති නාථ හේතුව යි.

#### 07. ආරද්ධ විරියෙ විහරති (ආරම්භ කරන ලද වියස් අතිව වාසය කිරීම.)

“පුත්‍රවිපරං නිකඩවේ නිකඩු ආරද්ධ විරියෙ විහරති” මහමුනි, අකුසල් ප්‍රහාණාය (දුරු කිරීම) පිණිස කුසල් උප සම්පාදාව (රැස්කිරීම) පිණිස විර්යය ආරම්භ කළ යුතු ය. ඒ විර්යය අත් නොහරන වියස්ක් විය යුතු ය. අකුසල් දුරු කිරීමට කුසල් වික්රසේ කිරීමට කුසල් අකුසල් හඳුනාගත යුතු යි.

අකුසලයේ ආදිනව කුසලයේ ආදිනව තුවනින් දැකිය යුතු ය. නොදු සහ නරක දෙකින් විපාක විදින හැටි සසරට බලපාන විදි ප්‍රහාණාය කිරීමෙන් නිදහස්වෙන විදි තුවනින් දැකිය යුතු ය. යෝනිසේ මනසිකාරය යනුවෙන් දැක්වෙන්නේ ඒ තත්වයට ය. ඒ සඳහා වියස් නිඩිය යුතු ය. එවට අනාථ වී දුකට පත් නොවේ. මේ හත්වෙති නාථ හේතුව යි.

#### 08. සහතුවෙධානාති (ඉබෙන දෙයින් සතුව වීම.)

ලද දෙයින් සතුවූ විම අනාථ නොවීමේ රේඛග හේතුව යි. “ධමම දායාදා මේ හිකඩවෙ හවර් මා ආමිස දායාදා” (මහණෝහි, ඔබ ආමිස දායාද නොකොට ධමිය දායාද කොට වසවි) මේ හිකුත්ත් වහන්සේලාට දුන් අවවාදය යි. මෙය තිහියාට ද සාධාරණ ය. ලැබේහ දෙයින් ලද පමණින් සතුවූ වී ධමිය දායාද කරනිවි. හිකුත්ත් වහන්සේලාගේ ඒවිනය සතුවින් සැහැල්ලුවෙන් ගෙන යන්නේ ඒ තිසා ය. කරණිය මෙත්ත සූත්‍රයේ “සහතුසසකොට සුහරෝට” යනුවෙන් ඉගෙන්වෙනුයේ මෙම කරණ ධමිය යි. වත්මානයේ මූලු ලෝකයම ලද පමණින් අසතුවූ විමට ය භුරුවේ ඇත්තේ, ලද දෙයින් සතුවූ විම මදි ප්‍රංශ කමක් ගෙසට සිහානි. ලෙඩි වැඩි විමද අසමගිය නොරක්ම වංචාව රාජ්‍ය නායකත්වය දක්වා ලද දෙයින් සතුවූ නොවීමන් අනාථ වනු ඇත. මේ අවවෙනි නාථ හේතුව යි.

#### 09. සතිමා නොති (සිහිනුවනින් යුතුව වාසය කිරීම යි.)

“සතිනෙපකෙකන සමනනාගතො විරකතමපි විරහාසිතමපි සරිතා අනුසසරිතා” බුද්‍රරජාණන් වහන්සේ ඒවමානව සිටියි තාවකයින්ට සිහිකළේපනාට ඉතා වටිනව. දැන් වගේ පොත්පත් ගුවන දායන මාධ්‍ය නැහැ. එකම ගක්තිය තම යි, සිහි නුවනින් කටයුතු කිරීම. කරණිය මෙත්ත සූත්‍රයේ “නිපකේට” යනුවෙන් වඳාරණ ලද්දේ ද, මේ සූත්‍රයේ “සති නෙපකෙකන” යනුවෙන් වඳාරණ ලද්දේ ද හිපක නම් වූ එකම ගුණය යි. “තමන්ගේ අනිමතාවීයට පටහැනිව විරැද්ධිව එන බාධක උපදුව වනසා දමන්නේ ය” යන අවියෙන් මේ ගුණය තවත් අවිපෙන්වය හැකි ය. තැනට සුදුසු නුවනු යි. නුවනින් දැකීමයි. ඉහත කි නාට්‍රකරණ ධම් සියලුවම මේ නාට්‍රකරණය සාධාරණ යි. එදා රහනන් වහන්සේලා ගෙන කිවා කරන්න දෙයක් නැහැ. පාව්ග්රන්ටු ආනඹද නාමුදරුවන්ගේ සිහිනුවනු කෙබඳ ද යන්න තේරෙම් ගන්තම ඇති. අද උදේ පටන් ගුවන් විදුලියේ, ධම් දේශනා ප්‍රවාරය වෙනව ඒත් ඒ දේශනාවක මාතාකාට ඇසුවත් මතක නැහැ. ඒකයි තත්වය. නිවන් දැකීම කෙසේ වෙතත් ඒවන්මටත් බලවත් බාධාවක් මේ සිහිනුවනු නැතිකම. මේ ඉගෙන ගන්නා සූත්‍රයේම මේ නවවැනි නාට්‍රකරණ හේතුව කියාදෙන කොට පළමු වික මතක නැතිවෙන්න පුළුවනි. එවිට නාට් කරණ ඉගෙන ගෙනීමෙන්ද අනාථ වී ඇත. මේ නමවෙනි නාට් හේතුව යි.

#### 10. පක්දක්දවා නොති (ස්වීර වූ කිසිවක් ලොව නැති ලොව අසාර බව දත්තා ප්‍රඟාව)

දිස්වෙනි නාට්කරණ ධමිය වන්නේ ප්‍රජාවන්ත වීම ය. “ප්‍රහවපරං හිකඩවේ හිකඩ පකුදකුවා හොති” මහණෙනි, ප්‍රජාවන්ත වෙන්නේ කෙසේ දී? උදයත් ගාමිණිය පකුදකුය සමාජනාගත්තා අරියාය නිබෙඩිකාය සමමා දුකඩඩඩය ගාමිණිය..”අතිතය පිළිබඳ දත්තා නුවනින් දුක්ත වීම ය. ධමම පදනෝ ඒ පිළිබඳව “සබෙඩධමමා අනතතාති” සියලු දහම් අනිතයය හ. “යථා පකුදකුය පසසති” හේතු ප්‍රත්තයෙන් හටගන් බව නුවනින් දැකිය යුතුය. “අට තිබුනදති දැක්ඩා” ආරිය යු අවබෝධයෙන් නුවනින් දැකිය යුතු ය. කුමක් සඳහා ද “මිස මගෙගා විසුද්ධියා” මගල්ල දැන සියල් කෙලමුසුන් දුරට කොට උදයාස්ත ගාමණි ප්‍රජාවන් (අතිතය දක්තා නුවනින්) සියලු දුක් වලින් මිදි පරම සූචයට පත්වීමට ය. අනාථ නොවීමට ය. මේ දිස්වෙනි නාට හේතුව ය.

ඉන්පසු බුදරජාතාන් වහන්සේ මේ සූත්‍රයෙන්ම අවවාද කරනවා . පින්වත් මහණෙනි, “සනාථා විහරත්” (පිහිටක් ඇතිව ඉන්න ) “මා අනාථා” (අනාථයේ වගේ ඉන්න එපා). “දුකඩඩ හිකඩවේ අනාථා විහරති” (මහණෙනි, අනාථයා ඉන්නේ දුකින් ) “ඉමෙ බො හිකඩවේ දිස් නාට්කරන ධමමා” මහණෙනි, මේවා තමයි රක්ෂණාය ස්වීරවම ඇතිකරන්නා වූ නාට්කරණ ධමි යනුවන් ව්‍යුතා.

මේ ආරක්ෂාව ලේක නාට වූ බුද හිමි හැරෙන්නට වෙන කාගෙන් ලබමුදී? මේ හැරෙන්නට ස්වීර සාරවූ දුක් හැතිවූ සැක හැති වූ වෙනත් දෙවියකුගෙන්, බුහුමයෙකුගෙන්, බාහිර කෙනෙකුගේ පිහිට යැදිමෙන් පෙළක් වේදී? මිට වඩා හේතු සහිත පිහිටක් ඇත්දැයි තම තමන් විසින් ම සිතා බලා සඳාකාලික අනාථයේ නොවෙමු.